



සිංහල සාහිත්‍යය දියුණු කිරීමට නම්

සාහිත්‍යය යනු ලේඛක, පායක, විවාරක යන තෙ කොටසින් පෝෂණය විය ඇත්තකි. සාමාන්‍යයෙන් මෙහිලා යදහන් කළ ගැක්කේ මේ තුන් කොටස පමණක් වුව ද, වෙයසින් ම අප ලංකාව දෙස බලන විට ප්‍රකාශකයා ද මෙහිලා භූමිල් විය යුතු ය. මේ සතර කොටසට ම සාහිත්‍ය දියුණුණෙන් ලා ඇති වගකීම බැඳුරුම් ය.

ලේඛකයා අතින් සාහිත්‍ය විප්‍රයෙහි ලා සිදු විය යුතු සේවය වටහාදීමට අවශ්‍ය වුවමනා නො වෙයි. වචනයේ තේරුමින් ම ඔහු ලියමින් සාහිත්‍යය නිරමාණය කරන්නා ය. මූල් සාහිත්‍යය ම පදනම් වී ඇත්තේ ලේඛකයා මත යැ දී කිව් ද නිවැරදි වන්නේ, මා ඉහතින් යදහන් කළ අනෙක් නිදහා ගේ සේවය අපට වුවමනා වුවත් තුවුවත් එය ලැබෙන්නේ සාහිත්‍ය කාචියක් ලියවුමෙන් පමණක් හෙයිනි. ලේඛකයා මේ බව පළකාගත යුතු ය. තමා පොතක් නො ලියා, ‘අපට අත දීමට ප්‍රකාශකයෙන් නො මැති, පොත් මිල දි ගන්නා පායකයෙන් නැති. අපක්පාන විවේචනයක් දෙන විවාරක යන් නැති’ කිම දරුවන් මැර් ය යන බියෙන් නො වැළැමෙනි. පොතක් පළ කරවා ගැනීම අප රටෙහි අසිරු බව ඇත්ත ය. එහෙන් එයට හේතු බොහෝවක් නිනිය භැංකි ය. ඇතැම් විට පොත යැහෙන තත්ත්වයෙක නො විය භැංකි ය. එ වැනි පොතක් පළ නො කිරීම ගැන ප්‍රකාශකයාට දෙය තැනිය භැංකි ද? නියම අයුරින් නම් එ වැනි පොතක් පළ නො කිරීම ගැන අප ප්‍රකාශකයාට තුනිවත් විය යුතු ය. එ නියා, නිකම් ම ප්‍රකාශක යාට බැණුවැදීම නො යුතු ය. ඇතැම් විට පායකයා යම් පොතක් නො කියවන්නේන් ප්‍රකාශකයා එය පළ නො කරන හේතුයෙන් ම විය භැංකි ය. එ නම්, ප්‍රකාශකයා ගේ අවබෝධමට යුතු නො වි මුද්‍රණය වූ පොත පායකයා ගේ මීමෙන් උසස් නො වන නියා විය භැංකි ය. ඇෂ්ං ලේඛකයා ගේ (මෙහි දී ‘නමුදිය’ ලේඛකයා යැ දී මම නො කියමි). පොත් වැඩි දෙනෙකන් කියවීමේ රහස්‍ය ඒ ‘ඡැල්’ ලියන්නැක් ගේ පොත් අඩු දෙනෙකන් කියවීමේ රහස්‍ය මේය ය. ඉතින් කරුණු මේ සේ නියා, ලේඛකයාගේ යුතුකම ලිවීම ය. පළ කළන් නො කළන් ලිවීම ය. ඇතැම් විට ඉතා ගොඳ පොතක් වුව කළක් යන තුරු උසස් විවාරකයා ගේ ඇසට ලක් නො වි නිනිය භැංකි ය. නාගේරු තුමා නොබේල් තැග්ග දිනු පොත ලියවුමෙන් තැග්ග ලැබීමට එය යුතුයු යැ දී විවාරකයෙන් ගේ නෙතට ලක් වීමට බොහෝ කළකට පෙර ය. නාට්‍ය ලේඛකයේ උසස් රචකයා භැවියට ප්‍රසිද්ධ බර්නාබි සේ ගේ භැංකාවන් මුළුමනින් පිළිගන්නා ලද්ද ඔහු ගේ මුල් නාට්‍ය කානීය 1892 දී පළ වී දෙලෙස් අවුරුද්දෙකිනි. එ විට ඔහු ගේ වයස 48 ක් විය. ඔහුට ඒ නත්ත්වය ලබාගත භැංකි වුයේ නො පෙනු වටුන්සාහය නියා ය. නම්ක ලැබීමට පෙර නොයෙකුන් අනෙක්වලට මුහුණ නො පැමි ද ලේඛක යෙක් වන් ඇතු දී මට නම් සිනිය නොහැඳි ය. භැං ලේඛකයෙක් ම යම් පමණක් අමාරුකම්වලට — ප්‍රකාශක, පායක, විවාරක යන තෙකාටසින් ම — මුහුණ පැ ය. ලේඛකයා විමේ පහසු මහෙක් නැති. එ නියා ලේඛකයා ගේ යුතුකම විය යුතුන්නේ

කුමුණකාභාල් නො තකා අවශක ව ලිවිම ය. ‘අවශක ව’ යනු මෙහි ඇවධාරණය කළ යුතු ය. අවශක ව නො ලියන්නා ගෙන් සිදු විය හැකි සාහිත්‍ය පෝෂණයක් නො මැනී බැවිනි. ඩුඳුක් ලියන්නාන් වාල් ලිවිම ම නො සූහෙයි. තමා ලියන හැමෙකක් ම සිනා මතා විනිශ්චය කොට ලිවිය යුතු ය.

ලෙබකයා ගෙන් සිදු විය යුතු සේවය ඒ නම් පායකයා ගෙන් ද සිදු විය යුත්තෙන් රිට නො දෙවෙනි සේවයකි. පළමු කොට ම ලෙබකයා ලියන්නේ තමාට බව ඔහු සිත තබාගත යුතු ය. කියවන්නාකු නැති කළ ලිවිම අර්ථානා වැඩික් වෙයි. එ නිසා ඔහු ගේ පරම යුතුකම ලෙබකයා ලියන පොන් කියුවීම ය. කියුවීම යුතුක් යමක් උගෙන්නා අදාළින් නො ව විනෝදය සඳහා කළ යුතු ය. ඇත්ත ම කතා කරනාන් දැනුම සඳහා කියවන පොන් වැඩි ගණනක් සාහිත්‍ය ගණයෙහිලා ගිණිය නොහැකික. ගණිත පොනක් හෝ තුගේල විද්‍යා පොනක් හෝ සාහිත්‍ය පොන් හැටියට අපි නො සලකමු. එහෙන් ඉතිහාසය වැනි ‘හරුන’ විෂයයෙක ද සාහිත්‍යය වටනාකමෙක් ඇත්තෙන් නො වේ. එ අන් කරුණෙකි. පොදුලට බලන විට ඒවා සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාළ නො වේ. සාහිත්‍ය කාන්තියෙකින් රස දානවීමක් සිදු විය යුතු ය. පොනක් විනෝදය සඳහා කියුවීමෙන් දැනුම ද වැඩි. කොට්කනාවන් කියවා අපි රසයක් විඳිමු. එය නැවුත් නාවත්‍රීන් කියුවීමෙන් අපි එහි රසය වඩාවා උගාගාගින්මු. එහෙන් අපි දෙවෙනි තෙවෙනි වාරයේ දි එය කියවන විට “එය රසවන් ඇඟ දේ” යි සොයමු. “අසුවල් කරුණු නිසා යැ” යි අපි යම් කරුණෙක් දකිමු. ඉන් පසු “කොට්කනා ලිවිමේ දි උපයෝගී කරගත යුතු උපතුම මේවා යැ” යි අපි උගෙන්මු. අන්තරුව එ සේ උගත් දෙය අපි දු කොට්කනා වක් ලියන විට උපයෝගී කොටගනිමු. විනෝදය සඳහා කියවදීන්, බුද්ධිය මෙහෙයවා එය කියුවීමෙන් අප විනෝදයන් දැනුමන් එක විට ම ලබනුයේ මේ අයුරිනි.

විනෝදය තකා වුව පොන් කියුවීමේ දි උසස් පත්ත්පොන් ම පරිහරණය කිරීමට පායකයා පරිස්සම විය යුතු ය. ඉන් ඔහු ලෙබකයාන්, ප්‍රකාශකයාන් යන දෙ දෙන ම උසස් පොන් පළ කිරීමේ ලා උන්දු කරවයි. ප්‍රකාශකයා පළ කරනුයේ විකිණෙන පොන මිය නො විකිණෙන පොන නො වේ. උසස් පොන් පළ කිරීමට ප්‍රකාශකයා පෙළුමෙනි විට, තම කානීය ඔහු දුවා පළ කරවාගැනීමට නම් තන්ත්වය උසස් විය. යුතු බව චට්ඨන්නා ලෙබකයා, ඇද බොහෝ විට කරන පරිදි ‘මොකක් භරි කුණු හරුපායක්’ ලියනු වෙනුවට, උසස් කානීයක් ම නිර්මාණය කිරීමට පෙළුමෙනි. “ඔහු පළමුවෙන් ලිසු අවධියෙහි ඔහු පමණ භාජින් කාලාවක් ගෙජන්ට යුතුවන් ලෙබක යෙක් නො කිවියේ ය” යි හෝම්පාල මුනිස් ම්‍යෙනා ගැන අදාළයි අක්වන ආවායය සරවිත්ත්ද මහතා, ඔහු පායකයන් ගේ වර්ධන් පහත් පානිලය ලෙබකයෙකු ගේ තන්ත් වයට වැළැතු ගැටී “නොබේ කෙළඳීන් ඔහු පායකයන් පිනාවීම සඳහා කාම්ක ගැලීම උපද්‍රව අශ්ලීල කාලා ලියන්ට විය” යන විනාවනවලින් පැහැදිලි කරයි. අප්තර කොට්කනා කරණයෙහි කොළ පැමිණියෙකු තරම්ට ම සැලැකිය හැකි ලේ. සේනානායක මහතා ද තම දෙවුනිකානීයවනා “පලිගැනීම” නාමිකනා සංග්‍රහයන් පායකයා ගෙන් “පලිගැන්” අපුරු අපි අනිමු. “දුෂ්ප්‍රත්‍යන් නැති ලෙබකය” වැනි කොට්කනා සංග්‍රහයන් පළ කළ සේනානායක පලිගැනීම්” වැනි පහත් පෙළේ පුලු පුවන් ඇසුරන් ගෙජනු කතා ඇතුළත් පොනක් පළ කිරීමට පොලුවන ලද්දේ පායකයා විසිනි. අප ගේ ලෙබකයන් ම ගෙන මා ගෙනඟර පා උදාරණයන් ගෙන් ම සාහිත්‍ය දියුණෙහිලා පායකයා ගේ වගකීම කො පමණ ද යි සඳහාගෙන හැකි වෙනු දේ ගහිලි.

දැන් අපි විවාරකයා දස්ස හැරෙමු. සාහිත්‍යයට ඔහු ගෙන් සැලැසෙන සේවය කිමෙන් ද? ඔහු ගේ කාරිය මේ ඉහතින් සඳහන් දෙ දෙනා ගේම කාරියට වඩා වැදුගතන් එකකි. ලෙබකයාන් පායකයාන් යන දෙන්නා ම නිසි වහ ගැන්වීම ඔහු ගෙන් සිදු විය යුත්තෙනිකි. මෙය ඔහුට කළ ගැකකෝ “විවාරක” යන හනට සරිලා පරිදි තුළ කළ ගොන් පමණි. විවාරකයා යනු විවේකයා ම නො වෙයි. විවේකයා අතින් සිදු

ව්‍යුත්‍යේ යම් පතෙක පොනෙක වැරදි දැකීම යි; එය විවෙචනය කිරීම යි. එය “ගණ දෙස් විවරණයක්” නො වෙයි; “දස් විවරණයක්” පමණි. එහෙත් විවාරකයා ගේ කාරිය එ තරම් පහසු නො වෙයි. එ තරම් නො වැදගත් ද නො වෙයි. විවෙචනයා කුඩා ගැනීමෙන් මෙන් හෙළුදැකීම පමණක් නොව, හෙළුදැකිය යුතු තැන හෙළු දැකීමන්, උසස් කොට තැකිය යුතු තැන උසස් කොට දැකීමන් ය. සාහිත්‍ය විවාරකයා නම සේවය සලසුයෙන් මේ අපුරිනි. ඔහු සාහිත්‍ය කාන්තියක් අපක්ෂපාතව කියවේ. කියවන ගමන් බුද්ධිය මෙහෙයවා විවාරයට ලක් කරයි. වැරදැකු දුටුන් පෙන්වා දෙයි. එ මෙන් රසය ද ඉස්මතු කොට අක්වයි. ඔහු ගුණ දක්වීමේ දින් දෙස් දැකීමේදී මෙන් ම ලෝබ නොවෙයි. ලෙඛකයා ලැබිය යුතු යම් ගෞරවයෙක් වේ නම්, එය නො අඩු ව ම දෙයි. මින් ලෙඛකයාට ලැබෙනුයේ රුකුලෙකි. ඉන් පසු ඒ වරද නො කිරීමට ඔහු වග බලාගනියි. මේ සේ කොමෙන් ඔහු ගේ කානී එන්න ම දියුණු වෙයි. විවාරකයා ගේ අවංක බවින් ලෙඛකයා පමණක් නො ව පාඨකයාන් ප්‍රයෝගන ගන්නා බව ඉහතින් දක්වීමු. ඔහු සාහිත්‍යය රස විදින අපුරු විවාරකයා ගෙන් උගනියි. රසය ඉස්මතු කොට පෙන්වීමෙන්, “මෙය රසවන් වන්නේ මේ නිසා යැ” යි පාඨකයාට උගන්වන්නේ විවාරකයා යි. ඉන් පසු පාඨකයා ද හංසයා කිරීන් දිය වෙන් කරන්නාක් මෙන් නිසරු පොත් බැහැරලිමට පුරුදු වෙයි.

මේ සේයින් බලන විට විවාරකයා පාඨකයා ගේන් ලෙඛකයා ගේන් මිතුරෙකි. එහෙන්, ඔහු පක්ෂපාත වූ වහා ම මේ දෙ දෙනා ගේ ම භතුරෝක් වෙයි. දෙ දෙනා ම නොමහ යවන බැවැනි. සාහිත්‍ය විවාරයට බයින්නා මේ බව අමතක කළ යුතු නො වේ. මූල්‍ය සාහිත්‍යයක් ම නරකට හෝ හොඳට හෝ යොමු කිරීම තනි ඔහුට කළ හැකි බව විවාරකයා නිතර ම සිහිලේ තබාගන යුතු ය.

ලෙඛක, පාඨක, විවාරක යන තුන් දෙනා ගෙන් සිදු වන සේවය අම් දන් අනිමු. ඉතිරි ව ඇත්තේ ප්‍රකාශකයා යි. මා මූලින් දසඳහන් කළ පරිදි උසස් කානී ම පාඨකයන් අනව දෙමට ඔහු පරිස්සම් විය යුතු යි. පාඨකයා ගේ කියුවීම් රුවීය උසස් දෙයට ම යොමු කිරීම ඔහු ගේ යුතුම යි. පහත් පෙල් පොත් සාමාන්‍ය පාඨකයා ගේ සින් ඇදගනි. එ වැනි පොනකට ඇල්මක් අක්වන්නට පවත්ගන්නා ඉන් ගෞගිණීම් පහසු නො වේ. නිලමැස්සා අඟුවියට ඇදෙන්නාක් මෙන් ඔහු නිසරු පොනට ම ඇදෙයි. මින් ඔහු වැළැකිය හැක්කේ ප්‍රකාශකයාට ම ය. නිසරු පොත් නො ව උසස් පොත් ම පළ කිරීමට ඔහු උන්දු වෙන් නම් පාඨකයාට කියුවීමට ලැබෙනුයේ උසස් කානීන් ම ය. එ විට නරකට තින ඇදියාමට ඔහු නො පෙළුවේ. වඩ වඩා උසස් කානී කියවන්නා වඩ වඩා එහි රස විදින්නට පවත්ගනි. මේ නයින්, උසස් කානී නිරමාණය කිරීමට ලෙඛකයා පෙළුවෙනු ලැබේ. පාඨකයා නොමහට නො හැරුවීම ප්‍රකාශකයාට කළ හැකි ලොකු ම සේවය වෙයි.

මෙහිලා ඔහු අවංක විය යුතු යි. මුදල් ගැරීම ම ඔහු ගේ ජරමාර්ථය නො විය යුතු යි. නම ගිය ලෙඛකයකු ගේ පොනක් විකිණෙනු නියන් නිසා ඔහු ලියන කවර කුණු සරුපයක් වුවත් පළ කිරීමට ඔහු නො මැලි වන්නේ වෙළෙඳ ජරමාර්ථය විට ය. එ විට උසස් කානී කියවා උසස් රසාස්වාදක ගක්තියක් ලබාගෙන යන්නා අඩියක් පස්සට තල්ල කරයි. එහෙත්, නම ගැන නො සලකා, සාහිත්‍ය කාන්තියේ තත්ත්වය ම මිමිම කොටගත් විට නිසරු පොත් ලිවීමට ලෙඛකයා නො පෙළුවේයි. එ විට පාඨකයා ගේ රසාස්වාදක ගක්තිය ද මොට නො වෙයි.

එහි ම සාහිත්‍යයක් දියුණු විමට නම් මේ සනර කොටසෙහි ම සහාය ඇවැයි
බව ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වනු ඇත. ඉංගිරිසි, ප්‍රංශ හා රුසීයා වැනි
වඩා වයසින් බාල සාහිත්‍ය ප්‍රබෝධයෙහි ලා මේ සනර කොටස ම උපස්ථමිභක වී
ඇති බවට සැකයෙක් නැති. එත් පොත් පළ කිරීමක් නො වූ ආදිතේ දී ග්‍රික හා සංඛ්‍යාන
සාහිත්‍යය වැශිතයෙන් ලෙබාක, පායික හා විවේචක යන තුන් කොටසේ ම අනුබලයෙන්
බව නො පිළිගන්නෙක නැති ය.

වෙසයින් ම මේ අනුග්‍රහය, අනුබලය වුවමනා නැඹිගෙන එන සාහිත්‍යයකට ය;
මද කළක් ගිය තැනේ දී යමක් අන් අනකට යොමු කිරීම අසිරු බැවිනි. සිංහල සාහිත්‍ය
ප්‍රබෝධයක් ද ඇති විගෙන එන මේ කළ දී මේ සනර කොටස ම තම වගකීම නො
වටහාගත හොත්, තම වගකීම පැහැර හැරියෙන් සිංහල සාහිත්‍යයේ නැඹිමක් නම්
ඇති නොවේන්බව සලකන් වා!